

# රුහුණ විශ්වවිද්‍යාලය

2016/2017 ගාස්තුවේදී (විශේෂ) උපාධි - 3000 ස්ථලය  
දෙවන සමාසික පරීක්ෂණය - 2018 මැයි

## GEO 32643 - ජේව භුගෝල විද්‍යාව

ප්‍රශ්න හතරකට (04) පමණක් පිළිතුරු සැපයිය යුතුයි.

කාලය : පැය 03

1.
  - i. ජේව භුගෝල විද්‍යාව යනු කුමක් ද? (ලකුණු 05 ඩී)  
ii. සමකාලීන සමාජය තුළ ජේව භුගෝල විද්‍යා විෂයේ වැදගත්කම ඔබ හඳුනාගන්නේ කෙසේ ද? (ලකුණු 10 ඩී)
2. “නේවාසික බන්ධනය (Habitat fragmentation) ශ්‍රී ලංකාවේ විශේෂ (Species) න්‍යාම්වීම කෙරෙහි බලපා තිබෙන මූලිකම ගැටළුවකි.” මෙම ප්‍රකාශය ජේව භුගෝල විද්‍යාත්මක තායායයන් සහ යෝගා නිදියුත් ඇසුරින් සාකච්ඡා කරන්න.  
(ලකුණු 15 ඩී)
3.
  - i. මුල්ගල් විශේෂයක් (Keystone species) යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?  
(ලකුණු 05 ඩී)
  - ii. මුල්ගල් විශේෂයක් ලෙස “*Elephas maximus maximus*” ගේ පරිසර විද්‍යාත්මක භුමිකාව සාකච්ඡා කරන්න.  
(ලකුණු 10 ඩී)
4. ශ්‍රී ලංකාවේ ජේව විවිධත්වයේ පොගාසන් බව කෙරෙහි සහ ආවේණිකතාව ඉහළ යාම කෙරෙහි භුගෝල විද්‍යාත්මක පසුබිම බලපෑ ආකාරය ඔබ තෝරුම ගන්නේ කෙසේ ද?  
(ලකුණු 15 ඩී)
5.
  - i. ජේව කොල්ලය (Bio piracy) යනු කුමක් ද?  
(ලකුණු 05 ඩී)
  - ii. පර්යන්ත කළාපීය ජේව විවිධත්වය භායනය කෙරෙහි ජේව කොල්ලය බලපෑම කරන ආකාරය ශ්‍රී ලංකීය නිදියුත් ඇසුරින් විභාග කරන්න.  
(ලකුණු 10 ඩී)

6. “මහද්වීප ප්ලට්ටන සංකල්පය ජේව හුගෝල විද්‍යා අධ්‍යායනයන් සඳහා පදනමක් සපයා ඇත.” සූදුසු උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

(ලකුණු 15 ඩි)

7. “දිවයින් විශාලත්වය එම දිවයින් හි ජනපදකරණය, වද්‍යාමේ වේගය හා දිවයින්වල ගහණවල ප්‍රමාණය තීරණය කරයි.” යෝගා රුප සටහන් හා උදාහරණ ඇසුරින් මෙම ප්‍රකාශය විමසන්න.

(ලකුණු 15 ඩි)

@@@@@@@

**UNIVERSITY OF RUHUNA**  
**2016/2017 Academic Year**  
**B.A. (Special) Degree 3000 Level 2<sup>nd</sup> Sem. 2018 May**  
**GEO 32643 – Bio Geography**

**Answer only four (04) questions.**

**Time: 03 Hours.**

---

1.
  - i. What is the Bio-geography?  
(05 Marks)
  - ii. How do you understand the importance of biogeography in contemporary society?  
(10 Marks)
2. “Habitat fragmentation is one of the main issues of species extinction in Sri Lanka” Discuss this statement with bio-geographical theories and proper examples.  
(15 Marks)
3.
  - i. What is the meant by the term Keystone species?  
(05 Marks)
  - ii. Discuss about the ecological role of “*Elephas maximus maximus*” as a Keystone species?  
(10 Marks)
4. How do you understand the effect of the geographical background on biodiversity richness and the increase of endemism in Sri Lanka?  
(15 Marks)

5.

i. What is the bio piracy?

(05 Marks)

ii. How does bio piracy effect on bio diversity degradation in peripheral countries? Examine this phenomena based on Sri Lankan experiences.

(10 Marks)

6. The concept of continental drift has laid s foundation for bio geographical studies. Explain with suitable examples.

(15 Marks)

7. The size of islands determine the colonization extinction rate and size of the populations on islands. Comment on the statement using suitable illustrations and examples.

(15 Marks)

@@@@@@@